

මෝටර් රථ රක්ෂණය
පිළිබඳ දැනුවත් කිරීමේ
වැඩමුළුව



මෝටර් රථ රක්ෂණය

පූර්ණ මෝටර් රථ රක්ෂණයක් මඟින් ඔබගේ වටිනා වාහනයට හදිසි අනතුරු, ගිනි, ගංවතුර හා ස්වාභාවික විපත් සහ සොරකම් ආදිය මඟින් සිදුවන හානි සඳහා මූල්‍යමය රැකවරණය සලසයි.

මෝටර් රථ රක්ෂණය



01 වාහන හිමිකරුවෙකු සහ රක්ෂණ සමාගමක් අතර ගිවිසුමකි.

02 අනතුරු හා සොරකම් ආදියෙන් රක්ෂණය කර ඇති වාහනයට හෝ එම රක්ෂිත වාහනය මගින් තෙවන පාර්ශවීය පුද්ගලයින්ට/දේපලවලට සිදුවන අලාභ හානි සඳහා මූල්‍යමය රැකවරණය සලසයි.

03 මාර්ගයේ ගමන් කරන සෑම වාහනයකටම, තෙවන පාර්ශවයන්ට සිදුවන මරණ සහ ශාරීරික තුවාල සඳහා වන ආවරණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

04 මෝටර් රථ රක්ෂණයක් මගින් වැඩි වර්ෂන, කැරලි කෝලහල, සිවිල් කැලඹීම් සහ ස්වාභාවික විපත් ආදිය සඳහාද ආවරණ ලබා ගත හැකිය.

මෝටර් රථ රක්ෂණ සංස්කෘතිය



රක්ෂණ වර්ගය	තෙවන පාර්ශ්වයකට සිදු වන මරණය/ ශාරීරික හානි	තෙවන පාර්ශ්වයකට සිදු වන දේපළ හානි	හදිසි අනතුරු, ගිනි සහ සොරකම් වැනි හේතු නිසා තම් වාහනයට සිදු වන හානි	ගංවතුර/ ස්වාභාවික විපත් නිසා සිදු වන හානි	කැරලි, වැඩ වර්ජන සහ සිවිල් කැළඹීම්	භුක්තවාදී ක්‍රියා
පූර්ණ ආවරණ	✓	✓	✓	✓	✓	✓
තෙවන පාර්ශ්ව (3 rd Party)	✓	✓	✗	✗	✗	✗

පුර්ණ ආවරණ රක්ෂණය විෂා බුද්ධිමත් තේරීමක් වන්නේ ඇයි?



- අනපේක්ෂිත දෙයක් සිදු වූ විට පුර්ණ රක්ෂණයක් ඔබට පුළුල් ආරක්ෂාවක් ලබා දෙයි.
- එය ඔබ සහ ඔබේ වටිනා වාහනය ආරක්ෂා කරයි.
- පුර්ණ රක්ෂණයක් මඟින් හදිසි අනතුරු හානි, ගිනි හානි, සොරකම්, ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී ක්‍රියා සහ කැරලි, වැඩ වර්ජන සහ සිවිල් කැළඹීම් සඳහා ආවරණයක් හිමි වේ.
- ඔබේ වටිනා වාහනයට සිදු වන එක් අනතුරක් හෝ ගංවතුර හානියක් හේතුවෙන් අලුත්වැඩියාවන් සඳහා රුපියල් ලක්ෂ ගණනක් වැය විය හැකිය. ඔබට ඇත්තේ තෙවන පාර්ශ්වීය රක්ෂණ ආවරණයක් පමණක් නම්, ඔබට සම්පූර්ණ මූල්‍ය බර දැරීමට සිදු වේ.


මෝටර් රථ රක්ෂණය

අමතර ආවරණ



- මෝටර් රථ අනතුරු හේතුවෙන් රෝහල්ගත වීම සහ ගිලන් රථ සඳහා ආවරණය (hospitalisation and ambulance cover)
- මගීන් සඳහා පුද්ගල හදිසි අනතුරු ප්‍රතිලාභ ආවරණය (personal accident benefit for passengers)
- රියදුරු සඳහා කම්කරු වන්දි ආවරණය (workmen's compensation insurance (WCI) cover for driver)
- 100% වායු බෑග් ආවරණය (100% airbag cover)
- වාහනය ඇදගෙන යාමේ වියදම් සඳහා ආවරණය (towing cover)
- වාහනයේ කොටස් සොරකම් කිරීම සඳහා ආවරණය (theft of parts cover)

මෝටර් රථ රක්ෂණය ගැන ඔබ දැනගත යුතු වැදගත් කරුණු



වාහන භාවිතය (Vehicle Usage)

- පුද්ගලික භාවිතය සහ වාණිජ භාවිතය සඳහා විකිනෙකට වෙනස් රක්ෂණ ආවරණ තිබේ. ඔබ වාහනයෙන් ආදායමක් උපයන්නේ නම් වාණිජ මෝටර් රථ රක්ෂණයක් තෝරා ගත යුතුය.
- රක්ෂණය තෝරාගැනීමෙන් අනතුරුව ඔබ වාහනය භාවිතා කළ යුත්තේ එම රක්ෂණයට අදාළ කාණ්ඩයේ අරමුණු සඳහා පමණි.
- ඔබ රක්ෂණය කළ කාණ්ඩය හැර වෙනත් අරමුණක් සඳහා භාවිතා කරන්නේ නම්, එවැනි අවස්ථාවකදී ඔබේ හිමිකම් මුදල් ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

වෙළඳපළ වටිනාකම (Market Value)



- ඔබ සැමවිටම ඔබේ වාහනය වෙළඳපළ වටිනාකමට රක්ෂණය කළ යුතුය. ඔබ වාහනය අඩු මුදලකට රක්ෂණය කර ඇත්නම් (under insurance), හිමිකම් මුදල් ඉල්ලීමකදී ඔබට නිසි මුදල හිමි නොවීමට ඉඩ ඇත.
- රක්ෂණය කිරීමේදී නිවැරදි වෙළඳපළ වටිනාකම දැනගැනීම සඳහා ඔබට පිළිගත් වාහන තක්සේරුකරුවෙකුගෙන් විමසිය හැකිය.
- තවද, වාහනයේ වෙළඳපළ වටිනාකම කොපමණ දැයි ඔබේ රක්ෂණ නියෝජිතයාගෙන් හෝ රක්ෂණ සමාගමෙන්ද විමසිය හැකිය.

ඔබේ වාහනය විකුණන විට කුමක් සිදුවේද?



- වාහනය අලෙවි කරන අවස්ථාවකදී ඔබේ මෝටර් රථ රක්ෂණය නව හිමිකරු වෙත පැවරිය නොහැක. වාහනය විකිණීමෙන් පසු ඔබේ මෝටර් රථ රක්ෂණය අවලංගු වේ.
- නව හිමිකරු (new owner) වාහනය සඳහා නව මෝටර් රථ රක්ෂණයක් මිලදී ගත යුතුය. ඔබටත් වෙනත් රක්ෂිතයෙකුගේ මෝටර් රථ රක්ෂණයක් භාවිතා කළ නොහැක.

ඔබට කළ හැක්කේ කුමක්ද?

- ඔබට ඔබේ මෝටර් රථ රක්ෂණය අවලංගු කර භාවිතයට නොගත් කාලය සඳහා වාරිකය ආපසු ඉල්ලා සිටිය හැක.
- නැතහොත්, ඔබට අදාළ වාරිකය වෙනත් රක්ෂණයකට බැර කළ හැක.